

## පියුරු තර්කාව කළ දුන්තේ කටයුතු?

- සැම කාන්තාවක්ම මසකට වරක් පරික්ෂාව කළ යුතුය.
- මාස්දුද්ධිය සිදුවන කාන්තාවන් මාස්දුද්ධිය අවසානයෙන් සහියකට පසුව තම පියුරු පරික්ෂාව කළ යුතුය.
- මාස්දුද්ධිය නතර වූ කාන්තාවන් සැම මසකම නිශ්චිත දිනයක් පියුරු පරික්ෂාවට යොදා ගත යුතුය.

## පියුරු වල අකාමාත්‍යතාවක් තැංකා ගතහොතු ඔබ ගා දුන්තේ?

- ඔබ පුද්ගලයේ සුවනාර සායනයට.
- රජයේ හෝ පොද්ගලික රෝහලක වෙදාවරයෙක් වෙත හෝ ඔබේ පවුලේ වෙදාවරයා වෙත.
- ඔබට ආසන්නව පිහිටි රෝහලේ ගලු වෙදා/පියුරු සායනයට.
- පිළිකා කළින් හඳුනා ගැනීමේ සායනය,  
නො. 516, ඇල්විල මාවත, නාරාජේන්පිට.
- අරකථන අංකය: 011 315 92 27

## පියුරු පිළිකාවක් කැඳිමේ අවදාම වැඩි කාවදු?

- පවුලේ මව හෝ සොයුරියකට පියුරු පිළිකාවක් සඳී ඇත්තාම්.
- පියුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්.
- දරුවන් නොමැති කාන්තාවන්/පලමු දැරු ප්‍රසුතිය අවුරුදු 35ට පසුව සිදු වූ කාන්තාවන්.
- අඩු වයසින් (අඩු. 11ට පෙර) වැඩි වියට පත් වූ කාන්තාවන්.
- වයස් ගත වී (අඩු. 55ට පසු) මාස්දුද්ධිය නතර වූ කාන්තාවන්.
- වෙදා උපදෙස් වලින් නොරව රස්ටුපන් හෝමෝනයට දීර්ඝ කාලීනව නිරාවරණය වූ කාන්තාවන්.
- ගරිරයේ අධික තරඟාරුව හෝ ආරක්ෂණයෙන් පසු බර වැඩි වූ කාන්තාවන්.

## කායනික පියුරු තර්කාව ගෙනු ලුමකද?

- ස්වයං පියුරු පරික්ෂාවට අමතරව ඔබේ වයස අවුරුදු 20ට පසුව වෙදාවරයෙකු, මහජන සෞඛ්‍ය හේද සොයුරියක් හෝ පවුල් සොඛ්‍ය සේවා නිලධාරීයක් හමු වී සායනික පියුරු පරික්ෂාව ද සිදු කර ගන්න.
- වසර 20 - 40 දක්වා වසර 3කට වරක් ද, වසර 40 ඉක්මවු පසු වසරකට වරක් ද මෙම පරික්ෂාව ද සිදු කර ගන්න.

## වැමෝගුලු තර්කාව ගෙනු,

- එක්ස් කිරණ අඩු මානුවක් යොදා ගෙන ලබා ගන්නා එක්ස් කිරණ ණයාරුපයකි.
- අතට හසු නොවන ප්‍රමාණයේ ගැටි හඳුනා ගත හැක.
- අවුරුදු 50 ට වැඩි හෝ පියුරු පිළිකා අවදානම් සාධක සහිත කාන්තාවන් මෙම පරික්ෂණයට යොමු කෙරේ.
- මැමෝ පරික්ෂණයේ අවශ්‍යතාවය තීරණය කරන්නේ වෙදාවරයාය.

පියුරු පිළිකාව  
සියලුම හැටි,  
පියුරු පිළිකා නොවේ.  
තමුන් එම හැටිකාවක  
සමහර විට  
පිළිකාවක් විය හැකි.

දිරිමත්ව මුහුණ හි  
පිවිතය  
ප්‍රයාන්ත



ජාතික පිළිකා මර්දන වැඩි සටහන  
555, ඇල්විල මාවත,  
නාරාජේන්පිට, කොළඹ 05  
තොමො : 011-2368627, 0113159227

E : nccpsl@yahoo.com  
W : www.health.gov.lk



ඩැනුවත් වී  
සුත්දිරත්වය සහ  
පිවිතය  
දැක හතීම්


# බඳ දැනුවත්වය

ශ්‍රී ලංකාවේ කාන්තාවක් අකර බහුල පිළිකා ර්‍රේය  
පියුරු පිළිකාව බව

පියුරු මෙල ලක්ෂණ සාමාන්‍ය පියුරු දැක්වා ඇති සාමාන්‍ය පියුරු දැනුවත්වය නේ.

- 1 බොග් කාන්තාවක් පියුරු දැක්වා ඇති සාමාන්‍ය පියුරු දැනුවත්වය නේ.
- 2 මාස්දුද්ධිය සිදුවන කාන්තාවක් පියුරු භැවෙන බලපෑම නිසා විවිධ වෙනසක් වෙළඳ භාර්තිය නේ.
- 3 මාස්දුද්ධියට පෙර පියුරු දැනුවත්වය ඇති වන ගැටිනිලය ස්වභාවිය, ගේඛාව වැනි ලක්ෂණ සාමාන්‍ය නේ.
- 4 මාස්දුද්ධිය නැවතුම් කාන්තාවක් පියුරු මෙය සැනැලු නාන්තාවකට පත්වේ.

පියුරු අයුමාක්ෂකාවක් නැඟුව ගැනීමට හිමි සැම කාන්තාවක්  
ස්වයං පියුරු පිළිකාව සිරි ආකාරය දැක ගැනුම්ය.




## ස්වයං පියුයුරු තරිකාව

- මෙය සඳහා ආවරණ සේවනයක් (උදා: කාමරයක්) තෝරා ගන්න.
- බලගේ උපුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩිපතක් ඉදිරිපස සිට ගන්න.
- පහත සඳහන් ඉරියවිවලදී දක්වා ඇති අසාමාන්‍යතා ඇත්දීයි පරික්ෂා කර බලන්න.

අත්දෙක දෙපෘත තබා  
සැපුරු සිටෙන්න



අත්දෙක තිසුම උවින  
බසුන්න



අත්දෙක ඉග්‍රුත තබා  
තද කිජෙන්න

## පියුයුරුවල දැකිය හැකි අසාමාන්‍යතා



පියුයුරුවල ගැවිත්තක් හෝ  
ඉඩුවීමක්  
සම මුහුණ  
දෙයක්/තුවාලයක්



තනපුවුලේ ගිලි යාමක් හෝ  
වෙන්සක්



තනපුවුලේ කිරී නොවන වෙන්ස ආවුත් පිටිවීමක්

වෙනකදී ඇතිවූ පියුයුරුවල  
භෑවියේ වෙන්ස්වීමක් හෝ  
ඡැජැලු ඇස්වීමක්



දොඩම් ලෙල්ලක මුහුණ වැනි,  
සම් වෙන්ස්වීමක්



පියුයුරුවල ගැසීමක්


■ ඇදක හෝ සන මතුපිටක  
තිදාගෙන පියුයුරු පරික්ෂාව  
කළ හැක. පරික්ෂා කරන  
පියුයුර ඇති පැත්තේ  
උරහසට යටින් සන රේදක්  
නවා තැබීමෙන් පියුයුරු  
පරික්ෂාව පහසු වේ.



■ අනේ ඇගලි එකකාට  
ඇගලිවල ඇතුළ පැත්තෙන්  
පියුයුර (රුප සටහන් වල  
දක්වා ඇති ආකාරයට)  
හොඳින් පරික්ෂා කරමින්  
පියුයුරේ ගැටිති, සමට යටින්  
සන වීමක් හෝ එහාට  
මෙහාට නොයන තදගතියක්  
ඇත්දීයි පරික්ෂා කරන්න.



■ වම අතින් දකුණු පියුයුර සහ  
දකුණු කිහිල්ල, දකුණු අතින්  
වම පියුයුර සහ වම කිහිල්ල  
පරික්ෂා කරන්න.



■ පියුයුරේ සැම කොටසක්ම  
ආවරණය වන පරිදි, පිට  
පැත්තෙන සිට ඔරලෝසුවේ  
කුටු යන අතට අත තද  
කරමින් පියුයුරේ ගැටිතක්  
වේදාවක් හෝ සන වීමක්  
ඇත්දීයි පරික්ෂා කරන්න.



■ මහපර ඇගිල්ලෙන්  
තනපුවුව වටා ඇති තද  
පැහැනී කොටස  
(අරියෝලාව) මිරිකා,  
තනපුවුවෙන් කිරී නොවන  
ග්‍රාවයක් පිටවන්නේ දියි  
පරික්ෂා කරන්න.



■ ස්නානය කරන විටදින්  
පියුයුරු පරික්ෂාව කළ හැක.  
මෙහිදී තෙත් වූ සම මත අත  
පහසුවෙන් ලිස්සා යන  
බැවින් පරික්ෂාව පහසු වේ.